



දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන ජීකිකය - රුහුණ විශ්වවිද්‍යාලය
Distance and Continuing Education Unit - University of Ruhuna

ගාස්තුවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම හා 2015 හා 2019 (ප්‍රතිච්‍රිත 2015) පරිශ්‍යාතය - 2020 පෙබරවාරි/මාර්තු
Bachelor of Arts General (External) Degree Part I - 2015 & 2019 (2015 Repeat) Examination-February/March 2020

පාසා 2.2 - ව්‍යාකරණ හා අනිඳිත්ව ගුණ
PAG 2.2 - Grammar and Unspecified Texts

කාලය පැය කුන යි

පළමුවන කොටසේ ප්‍රශ්න සියල්ලටත් දෙවන කොටසින් ප්‍රශ්න දෙකකටත්
පිළිබුරු සපයන්න
පැහැදිලි අත් අකුරින් පිළිබුරු සපයන්න

පළමු කොටස

01. සිංහලට පරිවර්තනය කරන්න.

සාමාජික අයා මිශ්‍යා සෑයි, හාගේ මා විනාහ
සිංහලීයා වන්, පැක්කම්නි, ඉක්මණාසු සුජලනාය තෙනු, පව්‍යාය
සාමාජිකා සින්, බැම්කිත්, පුන්, පේක්වනා, නීක්කම්ණසම්ගේ ඉහළ
ගාජකව්‍යාත්‍යා, පට්, පාරුපින්, ගැඩිමාලාදිභාස්, පේක්වනා, සිවුවි
ගව්ත්නී ඉම්ය වෙළාය කුණි, ගව්ත්සිනි ව වුරුජනා සිං, ඇමුහාකා, මීම
ගම්බෝධනානී වන්, ජේත්වනයීපෙ සිංහාරුගම වයින්,
පාශ්‍යාව ගැඟවනා, වන්දියාවාමානී තගර නීක්කම්නෙක උපායක
ඡනා පේනවීනා වුන්, විය පුන්, තගර, පාව්සනා කුණි, වුන්, සින්
ව්‍යෙකක සිංහාකා, මීම වූස්වාස්, ගෙනානී වන්, මාස්දාම, සාවයෙක
පුව්තාමානා, පේනවනා සම්ංඝන ගාජමෙන සඳහා එකතනී
කුවිය, වුන්වාස් පුව්තාකානා, සව්, තුබේ, මානා, ගොංනී සාඩ්
රුපාදන්වා, ගොමාසවනුම්, සාවයෙක පිලුමානීකාං උදරා වෙයෙක,
ගබනීවිව්‍යාත්‍යා දැයෙන්, උපරි රුකුපට්, පාරුපින්, සම්ංඝා, භම්,
ප්‍රවීව ගැබා, උපයානී අක්කි, ගෙල ගාහාපෙන්, අව්‍යානවම, සව්
ඡෙන්, උදෙරු උරුම්විලු, බැං්ඩා, උපරි රුකුපට්, පාරුපින්, භම්
පාද්‍යාවීඩිංජි, ගාජා, ගැංචු ගැංචු, උපත්වා, උප්පා, උංජ්‍යාවා,
සිලුහානීංජිය, පුන්, සායනාසුම්ගෙය තුප්පාගැනා, ආලුමින්ඩම්පෙනා
සිංහිත්වා, බලම්, ගැංචු ගැංචු, බැම්කිත්, සාමාජිකාසුපුරුණා,
සාමාජිකා, ඕංජාම්ඩ් මොජනයා වන්, බලම්, ගැංචු ගැංචු මුව්‍යා මුව්‍යා,
සිංහා, අංජාම්ඩ්, අංජාම්ඩ් පන්, තුන්, පාරුපින්, පාරුපින්, පාරුපින්

(ලකුණු 20 කි)

02. සිංහලට පරිවර්තනය කරන්න.

කෙසං දිවා ව රතෙනා ව සද පුදුදැනු පවතීනි,
බමටත්, සිලුසටපනානා කෙ ජනා සයාගාමීනානි.

අංරමරෝප, වතරෝප, සේ ජනා සේතුකාරකා,
පපැනු උද්ජාතාදැව ශේ දදනානි උපස්‍යයා.

නෙසං දිවා ව රතෙනා ව සද පුදුදැනු පවතීනි,
බමටත්, සිලුසටපනානා කෙ ජනා සයාගාමීනානි.

ඉදානුනි කං ජේත්‍යනා ඉසිසඩනීසේත්නා,
ආච්ඡා බමටරජේනා පිස්සන්නනා මම.

කමලා විජ්‍ය, ව බලෝ, ව සිලු ජ්‍යෙනුතුනාම,
ඒකෙන මව, සුජකිනානි ක ගොතෙනානා බනෙන ව,

නසම, ශේ පැඹිනො, පෙ,සේ, සමප්‍යයා අභ්‍යමනකනො,
සේ,නිසේ, හිටිනො බමලා එවා ත්‍යන් විපුප්පකිනි.

සාරිපුනෙනා, ව පැනුදුය සිලෙනුපසමෙන් ව,
සෞජ්‍ය පාර්ගනො,¹ හිකුව එනා, ව පරමෝ, සියා'නි.

යෝ, සිලුව, පැනුදුව, හාවිකනෙනා,
සම්ජ්‍යනො, කි,කරනො, ස්ත්‍රීම්,
සබධ්‍යය සේ,කා, විජ්‍යා, පැඹිණා,
බේර්සවේ, අනුන්මදේකඩාරි.

කජ්‍ය,විඩ්. සිලුවනානා, වදානුනි
කජ්‍ය,විඩ්. පැනුදුවනානා,² වදානුනි,
කජ්‍ය,විඩ්, දිකුලුමන්ව | ඉරියනි
කජ්‍ය,විඩ්. දෙවනා, සුජ්‍යන්නානි.

(ලකුණු 20 කි)

03. පාලියට පරිවර්තනය කරන්න.

අතිතයෙහි බරණස් තුවර මූහ්මදත්ත රුපු රාජ්‍යය කරවන කළේනි කසීරට එක් නියමිගමක පොහොසත් වූ මහත් ධනය ඇති මහත් සම්පත් ඇති පුතුන් නැති එක් බ්‍රාහ්මණයෙක් විසිය. ඔහුගේ බැම්ණිය පුතෙකු පැතුවාය. එකල්හි බෝධි සත්වයේ මූහ්ම ලෝකයෙන් ව්‍යත වී ඒ බැම්ණියගේ කුසේහි උපත්තෙන්ය. නම් තබන ද්‍රව්‍යෙහි ඔහුට බෝධි කුමාරයා යයි නම් කළහ. ඔහු වයසට පත් කළේහි තක්ෂිලාවට ගොස් සියලු ශිල්පයන් ඉගෙන පෙරදා පැම්ණි කළේහි ඔහුගේ නොකුමැත්තෙන්ම මවිපියේ සමාන කුලයකින් කුමාරිකාවක ගෙන ආවාහුය. ඇය ද බඩුලොවින් ව්‍යත ව්‍යවම උතුම් රුපයක් දරන්නී දෙව් අප්සරාවක හා සමාන ව්‍යවාය. ඔවුන්ගේ නොකුමැත්තෙන් ම ඔවුනොවුන්ගේ ආවාහ ව්‍යවාහය කුළාහුය. ඔවුන් දෙදෙනාගේ ම කෙළෙස් පැවතීමක් නම් නොවූ විරුද්‍ය. රාග සහිතව එකිනෙකාගේ බැලීමක් නම් නොවේ. සිහිනෙනුද ඔවුන් විසින් මෙවුන්දමක් නම් නොදුටු විරුද්‍ය. මෙසේ පිරිසිදු සිල් ඇත්තෙක් වූ හ. ඉන්ධිනි මැත කාලයෙහි මහා සත්වතෙමේ මවිපියන් කළරිය කළ කළේහි ඔවුන්ගේ අවසාන කාඩ්‍යය කර ඇය කැදවා සොඳර, ඔබ මේ අසු කෙළක් ධනය ගෙන සුවෙන් ජීවත් වෛවයි කිය. ආර්ය පුතුය, ඔබ වනාහි කොහි යවි ද? මට ධනයෙන් වැඩික් නැත. හිමවත පෙදෙසට ගොස් පැවිදී වී තමා පිහිටක් කරන්නෙමියි කිය.

(ලකුණු 20 කි)

දදවන කොටස

04. හාජාවක විසිනුරු බව සුරෙකීමට හාජා පරිණාමයෙහි ඇති අදාළත්වය පාලි හාජාව ඇසුරින් පහදන්න.
05. දුනියා විහක්ති ප්‍රයෝග නිදහුන් සහිතව පැහැදිලි කරන්න.
06. නිපාත යන්න හඳුන්වා විහක්ති අර්ථ ප්‍රකාශක නිපාත උදාහරණ මගින් පෙන්වා දෙන්න.
07. කාරිත ක්‍රියාලද සාධාගන්නා ආකාරය විස්තර කරන්න.
08. පහත දැක්වෙන පද සැපුණු ආකාරය දක්වා සූත්‍ර නම් කරන්න.
 - i. අනිභායතන
 - ii. උදෑස්ස
 - iii. තණ්හබිකරෝ
 - iv. සලායතන
 - v. ආණක්බේතන
 - vi. පව්‍යත්තක්ෂේනුව
 - vii. සව්‍යව්‍යනාදස්සන
 - viii. යදිනිව්‍ය
 - ix. පෘයෙසනා
 - x. පටිසංඛායෝනිසො

(2x10 = 20)

(එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගිනි)

.....